## වර්ෂ 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥාපනත 61 වන වගන්තිය යටතේ හදිසි අනතුර දැනුම්දීම

අ කෙ	ාටස .			
1.	හදිසි අනතුර සිදු වු කර්මාන්තශාලාවේ නම සහ ලිපිනය :			
2.	පදිංචිකරුගේ නම :			
3.	කරන කර්මාන්තය කුමක්ද යන වග :		, , , , , , , , , , , , , , , , , , ,	
4.	අනතුර සිදු වූ ශාඛාව, කාර්යාංශය සහ නියම ස්ථානය :		¥3.	
5.	කර්මාන්තශාලාවේ සේවයේ නියුක්ත සේවක සංඛාභව	පිරිමි :	ගැහැණු :	
6.	තුවාලලත් අයගේ –			
	(අ) සම්පූර්ණ නම :			
	(ආ) පෞද්ගලික ලිපිනය :			
	(ඇ) ස්තී/පුරුෂ භාවය :			
	(ඈ) වයස (ගනවු උපන් දිනට) :			
	(ඉ) රක්ෂාව :			
7.	අනතුර සිදුවූ දිනය සහ වේලාව :			
8.	අනතුර සිදුවූ දිනයේ තුවාල ලත් තැනැත්තා වැඩ පටන්			
O.	ගත් වේලාව :			
9.	(අ) අනතුර වූ වේලෙහි තුවාලලත් අය කරමින් සිටි වැඩයේ ස්වභාවය :			
	(ආ) අනතුරට හේතුව :			
	(ඇ) තුවාලවීමට හේතුව :			
10.	අනතුර යන්තුෝපකරණ වලින් සිදුවූයේ නම්,			
	(අ) යන්නුයේ නම :			
	(ආ) අනතුර සිදුකළ යන්නු කොටස :			
	(ඇ) යන්නුය බලවේගයෙන් කිුිිියා කරන්නේද ? :			
	(ඈ) අනතුර වූ වේලෙහි යන්නුය කිුයා කරමින් තිබුණේද :	3 1 1		
11.	අනතුර යන්නුෝපකරණ වලින් සිදුවූවක් නොවේ නම් අනතුර සිදු වූ අන්දම :			10
12.	තුවාල			
	(අ) තුවාල වූ ස්ථානය :			
	(ආ) තුවාල වල ස්වතාවය සහ පුමාණය (මරණය,			
	ශරීරයේ කොටසක් අහිමිවීම, ඇටකටු බිදීම, පිළිස්සීම, සීරීම යනාදිය) :	*		
13.	අනතුර මරණීය එකක් නොවුයේ නම් යෙදී සිටි රක්ෂාව කිරීමෙන් සම්පූර්ණ වැටුප් උපයා ගැනීමට බැරි කාලය තුන් දවසකට වැඩි වන තරමට තුවාල ලත් අය බෙලනීන වූයේද යනු සදහන් කරන්න.			
			0	

පදි•චිකරුගේ අත්සන හා නිල මුදාව.

දිනය :.....

කාර්යාල	පුයෝජනය	£96200
	70000000	00000

## දිස්තුික් කර්මාන්ත ශාලා පරීක්ෂක ඉංජිනේරු විසින් සම්පූර්ණ කිරීමට

		5 - 5 - 5 - 5 - 5 - 5 - 5 - 5 - 5 - 5 -			
ා කොටස :					
මෙම දැනුම්දීම ලක්	' දිනය :				
අනතුරු අංකය :					
තිරීක්ෂණ :		······································			
			27.		
			දි කර් ප ඉ.		
දිනය :					
කොටස :					
,					
අනතුර සිදුවූ මාසය	හා වර්ෂය				
අනතුරු අංකය					
වාාපාරික කාර්ය අ	ංකය				
රක්ෂා අංකය					
වයස් ගණ අංකය					
ස්තී පුරුෂත්ව අංකං	ස්තී පුරුෂන්ව අංකය සේවක සංඛාා ගණ අංකය අනතුරු වර්ග අංකය				
සේවක සංඛාන ගණ					
අනතුරු වර්ග අංකය					
අනතුරු කර්නවා අ					
තුවාලේ ස්වහා අංකය					
					තුවාල වූ ස්ථාන අං
	තුවාල වර්ගය	ි ගණනය කරන ලද	වැඩ කරන දින ගණන		
	මරණීය				
	ස්ථීර පූර්ණ දුබලතා				
150 J	ස්පීර අර්ධ දුබලතා				
	තාවකාලික දුබලතා				
			- X		